



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2018 අප්‍රේල් මස 26 වැනි දින

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.



(ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් 2017 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගැන්වීම. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් මණ්ඩල සාමාජික ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, නියෝජ්‍ය අධිපතිවරුන් වන කේ.ඩී. රණසිංහ මහතා හා සී.ජේ.පී. සිරිවර්ධන මහතා, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය යුනිකා ඉන්ද්‍රරත්න මහත්මිය, අතිරේක අධ්‍යක්ෂිකා ඩබ්.ඒ. දිල්රක්ෂිණී මහත්මිය සහ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය වන්දනාත් අමරසේකර මහතා ද ඡායාරූපයේ වෙති.)

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන 2017 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් පසුගිය දෙවසර තුළදී අනුගමනය කරන ලද ස්ථායීකරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආර්ථිකයෙහි කැපී පෙනෙන වර්ධනයන් ගණනාවක් සඳහා හේතු වුවද, පසුගිය වසර කිහිපය තුළ වාර්තා කළ අඩුම මූර්ත වර්ධන වේගය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වර්ධන වේගය 2017 වසරේදී මන්දගාමීත්වයක් පෙන්නුම් කළේය. 2015 වසර අවසානයේ සිට ක්‍රමයෙන් දැඩි කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 කින් ඉහළ නැංවීම මගින් 2017 වසරේ මාර්තු මාසයේදී තවදුරටත් දැඩි කරන ලදී. එසේම, වැඩි වෙමින් පැවති වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ මට්ටමක ස්ථාවර වීමට ද ඉඩ සලසන ලදී. කෙසේ වුවද, 2015 සහ 2016 වසර තුළ පැවති වෙළඳපොළ අසමතුලිතතා නිවැරදි කරමින් රජයේ සුදකුම්පත් වෙළඳපොළෙහි ඇතිවූ සාධනීය වෙනස්කම්, සුදකුම්පත් මත එලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහත වැටීම සඳහා හේතුවූ අතර, වසර අවසානය වන විට ඇතැම් වෙළඳපොළ පොලී අනුපාතික අඩුවීම සඳහා ද එමගින් බලපෑමක් ඇති විය. නාමික සහ මූර්ත පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම සහ යෝග්‍ය සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග, 2017 වසරේදී මුදල් සමස්තවල වර්ධනය ක්‍රමයෙන් මන්දගාමී වීම සඳහා හේතු විය. මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත ගලා ආ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන් බැංකු පද්ධතියෙහි ශුද්ධ විදේශ වත්කම් ශීඝ්‍ර ලෙස ඉහළ යෑමෙහි බලපෑම අවම කිරීම සඳහා මහ බැංකුව සතු රජයේ සුදකුම්පත් ප්‍රමාණය විශාල වශයෙන් අඩු කිරීම හරහා දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීමට වඩා සක්‍රීය ලෙස විවට වෙළඳපොළ කටයුතු සිදු කිරීම මුදල් සමස්තයන්ගේ මන්දගාමී වීම සඳහා හේතු විය. කෙටිකාලීන පොලී අනුපාතික අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනීමට, විශේෂයෙන්ම අන්තර් බැංකු ඒකීය මුදල් වෙළඳපොළ අනුපාතික යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීම සඳහා සක්‍රීය විවට වෙළඳපොළ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය වූ අතර, සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් මතුපිට උද්ධමනය අපේක්ෂිත ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පැවතියදීත් උද්ධමන අපේක්ෂා කළමනාකරණය සඳහා සාර්ථක මුදල් ප්‍රතිපත්ති සන්නිවේදන උපායමාර්ග භාවිතා කිරීම උපකාරී විය.

වර්ෂය තුළදී දේශීය විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කිරීම හා වර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙන ලදී. සාර්ව ආර්ථික මූලිකාංග හා ගැලපෙන පරිදි වෙළඳපොළ මත පදනම් වූ විනිමය අනුපාතිකයක් පවත්වා ගන්නා අතරතුර විනිමය අනුපාතිකයේ ඉහළ උච්චාවචන ඇති නොවන අයුරින්, දේශීය වෙළඳපොළෙන් ශුද්ධ පදනම මත සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා එම ක්‍රියාමාර්ග මහ බැංකුවට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසර අවසානය වන විට ගුණාත්මක වර්ධනයක් ද සහිතව දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 8.0 දක්වා ඉහළ ගියේය. දෙවසරක් පුරා වාර්තා වූ ගෙවුම් ශේෂ හිඟය හා සැසඳීමේදී, 2017 වසරේදී ශ්‍රී ලංකාව එ.ජ. ඩොලර් බිලියන 2.1 ක ගෙවුම් ශේෂයෙහි සමස්ත අතිරික්තයක් වාර්තා කළේය. ගෙවුම් ශේෂ අතිරික්තය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තුළ ණය ප්‍රාග්ධන ස්වරූපයෙන් වූ ලැබීම් ඉහළ ප්‍රමාණයක් දක්නට ලැබුණු අතර, ආයෝජක අපේක්ෂා වර්ධනය වීම හේතුවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය 2017 වසරේදී වාර්තා කළේය. විදේශීය ජංගම ගිණුම තුළ, මෙතෙක් වාර්තා වූ ඉහළම අගය දක්වා අපනයන ඉපයුම් වැඩි වුවද, ප්‍රධාන වශයෙන්, පැවති නියං තත්ත්වය හමුවේ බිනිජ තෙල් සහ සහල් ආනයන ඉහළ යෑම

මෙන්ම, රත්න ආනයන ඉහළ යෑම වෙළඳ හිඟය පුළුල් වීම සඳහා හේතු විය. සංචාරක සේවා ඇතුළු සේවා අපනයන ලැබීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මගින් පුළුල් වූ වෙළඳ ගිණුමේ හිඟය යම් ප්‍රමාණයකට සමනය කරනු ලැබුව ද, වසර තුළදී ජංගම ගිණුම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 2.6 ක හිඟයක් වාර්තා කළේය. 2017 වසර තුළදී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.0 කින් අවප්‍රමාණය වූ අතර, දේශීය මුදලේ තරගකාරීත්වය ඉහළ නංවමින් මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක ද අවප්‍රමාණය විය. මූර්ත වශයෙන් ගත් කල, විනිමය අනුපාතිකය නිසි ලෙස අගය වීම තුළින්, ඉදිරි කාලපරිච්ඡේදයේදී ගෙවුම් ශේෂයෙහි ජංගම ගිණුමේ හිඟය ක්‍රමානුකූලව අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රාජ්‍ය මූල්‍ය අංශය සැලකීමේදී, ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් වශයෙන් බදු ආදායම ඉහළ ගොස්, 1992 වසරට පසු පළමු වරට සහ 1955 වසරට පසු දෙවන වරට ආදායම සහ පොලී නොවන වියදම් අතර වෙනස මගින් නිරූපණය කරනු ලබන ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති විය. කෙසේ වෙතත්, ආදායම් රැස් කිරීම අපේක්ෂිත මට්ටමට වඩා අඩු වූ අතර, අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අවශ්‍යතාව මෙන්ම, ඉහළ යමින් පැවති පොලී ගෙවීම් රජයේ වියදම කෙරෙහි බලපෑම් ඇති කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් වශයෙන් සමස්ත අයවැය හිඟය සියයට 5.5 දක්වා පුළුල් විය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ගත් කල, මධ්‍යම රජයේ ණය අඩු වීම සඳහා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වීම තරමක් දුරට හේතු වුවද, ද.දේ.නි.යෙහි මූර්ත වර්ධනය හා සසඳන විට රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි මූර්ත පොලී අනුපාතික සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක පැවතීම රාජ්‍ය ණය තත්ත්වයෙහි තවදුරටත් හිතකර ප්‍රවණතා ඇතිවීමට පැවති ඉඩ සීමා කළේය. ද.දේ.නි.යෙහි ඉහළ මූර්ත වර්ධනයක් සමඟ ප්‍රාථමික ගිණුමේ ඉහළ අතිරික්තයක් පවත්වා ගැනීම සහ මූර්ත පොලී අනුපාතික සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීම මගින් ඉදිරියේදී රාජ්‍ය ණය තත්ත්වය කඩිනමින් යහපත් තත්ත්වයකට පත්කර ගැනීමට අපේක්ෂා කෙරේ.

අහිතකර කාලගුණික තත්ත්වයන් සහ ඉන් ඇතිවූ අනෙකුත් බලපෑම් තවදුරටත් මූර්ත ආර්ථික කටයුතු සඳහා බාධා ඇති කළ අතර, ආර්ථිකය සියයට 3.1 ක අනපේක්ෂිත අඩු මූර්ත වර්ධනයක් වාර්තා කළේය. මෙම ආර්ථික වර්ධනය මෙරට බලධාරීන්ගේ මෙන්ම, ජාත්‍යන්තර ආයතනවල පුරෝකථනවලට වඩා සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පැවතුණි. අඩු ආර්ථික වර්ධනය හමුවේ වුවද, මෙම වසර තුළ දී ප්‍රමාණවත් රැකියා අවස්ථා ජනනය වූ බව පෙනුණි. කරමින් සේවා විද්‍යුක්ති අනුපාතය සියයට 4.2 ක් දක්වා තවදුරටත් පහළ ගියේය. වියදම් අංශයෙන් සැලකූ විට, පරිභෝජනය සහ ආයෝජන වියදම යන දෙඅංශය 2017 වසරේදී ආර්ථික වර්ධනය සඳහා දායක වූ අතර, ශුද්ධ විදේශීය ඉල්ලුම තවදුරටත් ආර්ථික වර්ධනය මත සෘණාත්මක බලපෑමක් ඇති කළේය. දළ එකතු කළ අගයෙන් සියයට 92.4 ක් වන කාර්මික සහ සේවා දෙඅංශයෙහිම සියයට 4 ට වඩා අඩු වර්ධනයක් වාර්තා විය. කෘෂිකාර්මික අංශය අඛණ්ඩව දෙවන වසරටත් සෘණ වර්ධනයක් වාර්තා කළ නමුදු, 2017 සිව්වන කාර්තුවෙහි ඇස්තමේන්තුවලට අනුව කෘෂිකාර්මික අංශය නැවත යථා තත්ත්වයට පත්වී ඇති බව පෙනී යයි.

මතුපිට උද්ධමනය, 2017 මාර්තු මාසයේදී සහ ඔක්තෝබර් මාසයේදී ඉහළම අගයන් වාර්තා කරන ලද අතර, අංක දෙකක අගයකින් යුත් ආහාර උද්ධමනය හේතුවෙන් වසරේ බොහෝ මාසවලදී උද්ධමනය අපේක්ෂිත මැදි තනි අංකයක මට්ටමට වඩා ඉහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, උද්ධමනය

පාලනය කිරීම සඳහා ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන්, මූලික උද්ධමනය 2017 වසර තුළ දී ක්‍රමිකව අඩුවිය. ආහාර උද්ධමනය අඩුවීමත් සමඟ 2018 වසරේ පළමු කාර්තුව වන විට මතුපිට උද්ධමනය සැලකිය යුතු ලෙස අඩු වූ අතර, හිතකර උද්ධමනය සහ ඉදිරි උද්ධමන දැක්ම මෙන්ම, අඩු මූර්ත ආර්ථික වර්ධනය හේතුවෙන් 2018 අප්‍රේල් මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික කොර්ඩෝවේ ඉහළ සීමාව පදනම් අංක 25 කින් පහත හෙළමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි මුදල් ප්‍රතිපත්ති කාලසීමාව අවසන් කළේය.

මේ අතර, කුඩා පරිමාණ බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයක් හැර, මූල්‍ය අංශයේ ස්ථායීතාව සහ මූල්‍ය වෙළඳපොළ හා අදාළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා බලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මූල්‍ය අංශය සැලකිය යුතු ලෙස වර්ධනය විය. විශේෂයෙන්, බැංකු නොවන මූල්‍ය ආයතන සහ රජයේ සුරැකුම්පත් සඳහා අදාළ ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධව පවතින නියාමන සහ අධීක්ෂණ කටයුතුවල විය හැකි දෝෂ අවම කර ගැනීම සඳහා පියවර කිහිපයක් ගනු ලැබීය. නියාමන ක්‍රියාමාර්ග සඳහා අනුකූල නොවීමට එරෙහිව කඩිනම් පියවර ගැනීම සඳහා ශක්තිමත් බලාත්මක යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලදී. නීති මත පදනම් වූ සහ විනිවිදභාවයකින් යුතු වෙන්දේසි ක්‍රියාවලියක් රජයේ සුරැකුම්පත් සඳහා හඳුන්වා දීම පොලී අනුපාතිකවල ඉහළ උච්චාවචන අවම කිරීමට සහ එමගින් දේශීය ණය පරිණත වීම් ඒකරාශී වීම සඳහා විසඳුමක් ලෙස පරිණත වීම් ක්‍රමානුකූලව සිදු වීමට ද සහාය විය. ඉදිරි කාලයේදී දේශීය සහ විදේශීය ණය ඒකරාශී වීම වඩාත් නම්‍යශීලීව කළමනාකරණය කිරීම සඳහා නව සක්‍රීය වගකීම් කළමනාකරණ පනත මගින් පහසුකම් සලසනු ඇතැයි අපේක්ෂා කෙරේ.


තවද, රටෙහි ශුද්ධ ජාත්‍යන්තර සංචිත, රජයේ ප්‍රාථමික ගිණුම් ශේෂය සහ උද්ධමනය සඳහා අදාළ වසර අවසාන ඉලක්ක සපුරා ගැනීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම සාර්ථක ලෙස අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි විය.

ආර්ථික වර්ධනය අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් ආර්ථිකයේ මන්දගාමී වර්ධන තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රමුඛතාවක්ව පවතී. ශ්‍රී ලංකාව, මැදි ආදායම් ලබන ආර්ථිකයක් බවට පත් වෙමින්, 2017 වසර වන විට එ.ජ. ඩොලර් 4,065 ක ඒක පුද්ගල ආදායම් මට්ටමක් කරා ක්‍රමයෙන් ළඟා වී ඇත. කෙසේ වෙතත්, කෙටිකාලීන දේශපාලනික වාසි උදෙසා ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිමය වෙනස්වීම් අවම කරමින්, දිගුකාලීන දැක්මකින් යුතුව පොදු මහජන අභිවෘද්ධිය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තාර්කිකව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තුළින් පමණක් තවදුරටත් රට දියුණුව කරා මෙහෙයවිය හැකිය. එබැවින්, අපේක්ෂිත ප්‍රතිසංස්කරණවල තිරසාර බව තහවුරු කිරීම සඳහා එම ප්‍රතිසංස්කරණ ආයතනගත කිරීම අත්‍යවශ්‍ය වන අතර, එමගින් විදේශීය හා දේශීය වශයෙන් ඉහළ යන අභියෝග මධ්‍යයේ පවා බාධා විරහිතව රටෙහි ප්‍රගතියක් ඇති කිරීමට ඉඩ සැලසේ. මේ අනුව සැලකීමේදී, දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම, සක්‍රීය වගකීම් කළමනාකරණ පනත හා විදේශ විනිමය පනත බලාත්මක කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ඉහළ නැංවීම හා 2020 වසර වන විට නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය වෙත යොමු වීමට පහසුකම් සැපයීම සඳහා වන එකඟතාවකට පැමිණීම යනාදිය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, වගකීමට බැඳෙන රාජ්‍ය මූල්‍ය නීති භාවිතය තුළින් රාජ්‍ය මූල්‍ය තිරසාර බව තහවුරු කිරීම සහ රටෙහි සමස්ත ඵලදායීතාව ඉහළ නැංවිය හැකි හා ශ්‍රී ලංකා ආර්ථිකය ගෝලීය නිෂ්පාදන ජාල සමඟ සාධනීය ලෙස සම්බන්ධ කළ හැකි වෙළඳ සහ ආයෝජන වැඩසටහන් රාමුවක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවත් බොහෝ දේ ඉටු කළ යුතුව ඇත. අසාර්ථක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් සමාජය තුළ ඉහළම දරිද්‍රතාවකින්


පෙළෙන ජන කොටස් වැඩි වශයෙන් පීඩාවට පත්වන බැවින් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නොවන ජන කණ්ඩායම් මත එම ප්‍රතිපත්තිවලින් ඇතිවන බලපෑම සැලකිල්ලට ගත යුතුව ඇත.

මැදිකාලීනව හා ඉන් ඔබ්බට, රටෙහි ඉහළ ආර්ථික වර්ධනයක් හා තිරසාර ආර්ථික සංවර්ධනයක් ළඟාකර ගැනීම සඳහා දැනට පවත්නා සහ ඇති විය හැකි අභියෝගවලට නිසි පරිදි මුහුණ දිය යුතු වේ. අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා රජයේ කැපවීම අත්‍යවශ්‍ය වන අතර, එලදායී ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය ද මැදි ආදායම් ආර්ථිකයක් ලෙස රටෙහි ඉදිරි ප්‍රගතිය කෙරෙහි ඉතා වැදගත් වේ. නිසි කලට, වෙනස් නොවන සුළු සහ ඉලක්කගත විවක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම මගින් කාර්යක්ෂමතාව හරහා ජනිත වන ආර්ථික වර්ධන ක්‍රියාවලියක් තුළින් සම්පත් කාර්යක්ෂමව හා තිරසාර ලෙස උපයෝජනය කිරීමට හැකියාව ලැබෙන අතර, එමගින් රටෙහි මහජනතාවගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ඉඩ සැලසෙනු ඇත.


දැදි.නි.යෙහි වර්ධනය සඳහා ආංශික දායකත්වය




සේවා විසුකති අනුපාතිකය




මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය)




ගෙවුම් තුලනය




දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ මහ බැංකුවේ මැදිහත්වීම හා විනිමය අනුපාතිකය




රාජ්‍ය මූල්‍ය කාර්යසාධනයෙහි සාරාංශය (ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස)




මධ්‍යම රජයේ ණය (ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස)




නීත්‍ය පොලී අනුපාතික කොරිඩෝව සහ තෝරාගත් වෙළඳපොළ පොලී අනුපාතික



පුළුල් මුදල් වර්ධනය හා තුඩුදුන් සාධක



වාණිජ බැංකු විසින් පොද්ගලික අංශයට සපයන ලද ණය



මධ්‍යකාලීන සාර්ව ආර්ථික රාමුව (අ)

දර්ශකය	ඒකකය	2016 (අ)	2017 (අ)	ප්‍රරෝකවන				
				2018	2019	2020	2021	2022
මූර්ත අංශය (අ)								
මූර්ත ද.දේ.නි. වර්ධනය	සියයට	4.5 (අ)	3.1	5.0	5.5	6.0	6.0	6.0
පවත්නා වෙළඳපොළ මිල අනුව ද.දේ.නි.	රුපියල් බිලියන	11,907 (අ)	13,289	14,515	16,015	17,817	19,819	22,053
ඒක පුද්ගල ද.දේ.නි.	එ.ජ. ඩොලර්	3,857 (අ)(ඉ)	4,065	4,340	4,665	5,075	5,547	6,095
මුළු ආයෝජන	ද.දේ.නි.යේ % වශයෙන්	35.0 (අ)(ඊ)	36.5	32.5	33.0	33.5	34.0	34.5
දේශීය ඉතිරිකිරීම්	ද.දේ.නි.යේ % වශයෙන්	27.6 (අ)(ඊ)	29.3	26.1	27.3	28.6	29.6	30.9
ජාතික ඉතිරිකිරීම්	ද.දේ.නි.යේ % වශයෙන්	32.8 (අ)(ඊ)	33.9	30.3	31.0	31.7	32.4	33.2
විදේශීය අංශය								
වෙළඳ පරතරය (අ)	ද.දේ.නි.යේ % වශයෙන්	-10.9	-11.0	-11.3	-10.9	-10.3	-9.6	-8.7
අපනයන	එ.ජ. ඩොලර් මිලියන	10,310	11,360	12,614	14,070	15,743	17,692	19,961
ආනයන	එ.ජ. ඩොලර් මිලියන	19,183	20,980	23,149	25,119	27,234	29,436	31,800
ජංගම ගිණුමේ ශේෂය (අ)	ද.දේ.නි.යේ % වශයෙන්	-2.1 (උ)	-2.6	-2.2	-2.0	-1.8	-1.6	-1.3
විදේශීය නිල සංචිත	ආනයනික මාස වශයෙන්	3.8	4.6	4.8	4.5	4.4	4.6	4.7
රාජ්‍ය මූල්‍ය අංශය (අ)								
සමස්ත ආදායම් සහ ප්‍රදාන	ද.දේ.නි.යේ % වශයෙන්	14.2 (උආ)	13.8	15.7	15.9	16.4	17.0	17.4
වියදම හා ශුද්ධ ණය දීම	ද.දේ.නි.යේ % වශයෙන්	19.6 (උආ)	19.4	20.4	19.8	20.0	20.5	20.9
වර්තන ගිණුමේ ශේෂය	ද.දේ.නි.යේ % වශයෙන්	-0.6 (උආ)	-0.7	0.5	0.9	1.4	1.9	2.3
ප්‍රාථමික ගිණුමේ ශේෂය	ද.දේ.නි.යේ % වශයෙන්	-0.2 (උආ)	0.0	1.0	2.0	2.4	2.4	2.6
සමස්ත අයවැය හිඟය	ද.දේ.නි.යේ % වශයෙන්	-5.4 (උආ)	-5.5	-4.8	-3.9	-3.5	-3.5	-3.5
මධ්‍යම රජයේ ණය	ද.දේ.නි.යේ % වශයෙන්	78.8 (උආ)	77.6	77.4	74.8	71.7	69.0	69.0
මුදල් අංශය සහ උද්ධමනය								
පුළුල් මුදල් වර්ධනය (M ₂) (එ)	සියයට	18.4	16.7	15.1	13.5	13.5	12.5	12.5
පෞද්ගලික අංශයට ලබා දුන් ණය								
වර්ධනය (M ₂) (ඊ) (එ)	සියයට	21.9	14.7	13.5	15.0	15.0	15.0	15.0
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය (එ)	සියයට	4.0	6.6	4.0	5.0	5.0	5.0	5.0

(අ) 2018 අප්‍රේල් මස මැද වනවිට පැවති තොරතුරු මත පදනම් වී ඇත. මූලයන්: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
(ආ) සංශෝධිත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
(ඇ) තාවකාලික ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව
(ඈ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2010 පදනම් වර්ෂය යටතේ නිකුත් කරන ලද ද.දේ.නි. ඇස්තමේන්තු මත පදනම් වේ.
(ඉ) නවතම ජනගහන සංඛ්‍යා දත්ත අනුව ඇස්තමේන්තු යාවත්කාලීන කර ඇත.
(ඊ) 2016 වසර සඳහා ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස, පිළිවෙලින්, 31.5%, 23.8% සහ 28.9% ක් වූ මුළු ආයෝජන, දේශීය ඉතිරිකිරීම් සහ ජාතික ඉතිරිකිරීම් පිළිබඳ දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කරන ලදී.
(උ) ගෙවුම් ශේෂයෙහි ඇස්තමේන්තුගත අගයෙන් ද.දේ.නි. යේ ඇස්තමේන්තුගත අගය වෙන්ස් වනුයේ ගණනය කිරීමේදී ඇතිවන කාල පමාව හේතුවෙනි.
(උආ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 මාර්තු 20 දින නිකුත් කරන ලද 2016 සංශෝධිත ද.දේ.නි ඇස්තමේන්තු මත පදනම් වේ.
(එ) වසර අවසානයේ ලක්ෂ්‍යමය වර්ධනය
(එ) කො.පා.මි. දර්ශකය (2013 = 100) මත පදනම් වේ.